

## කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිළිබඳ කාර්මික පුරාවිද්‍යා අධ්‍යයනයක්

ච්‍ර. ඩී. ඩී. සී ගුණවර්ධන<sup>1</sup>

කොළඹ නගරයේ දැනට පවතින ඒනිහාසික ගොඩනැගිලි අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හිමි වනු ලබන්නේ සුවිශේෂී වැදගත්කමකි. 1917 වර්ෂයේ නිර්මිත මෙම දුම්රිය ස්ථානය සඳහා ප්‍රධාන වසයෙන් ආහාසය කොටගන්නා ලද්දේ ත්‍රිතානාන්යයේ මැන්වෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානයෙහි ආකෘතියයි. එයට අමතර ව දේශීය වසයෙන් පැවති යම් යම් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ද, රෝමානු ගොතික් සම්ප්‍රදායේ ආහාසය ද මෙම දුම්රිය ස්ථානය තුළින් දිස් වේ. මෙම පර්යේෂණය තුළින් හඳුනාගත් කාර්මික පුරාවිද්‍යා අංගයන් අතර ලිස්ටර් රථය, පැරුණී ජල ස්ථානීය, මැන් පාලම් හා පැරුණී ප්‍රවේශ පත්‍ර කවුලුව වැදගත් වේ. මෙම කාර්මික උරුමයන්ගෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කොට ඇත්තේ එංගලන්තයේ වන අතර තාක්ෂණීක විශේෂතා ගත් කළ ලිස්ටර් රථය තුළින් මූල් කාලීන මෝටර් රථ තාක්ෂණයේ ලුපුඩු තාක්ෂණීක අංගයන් ද, දුම්රිය ස්ථානය පිළිබඳ පොදුවේ සලකා බැලීමේ දී ගැල්වනයිස් කිරීම, විනවිවචිත ලෝහය හාවිතය, දේශීය වසයෙන් සපයා ගත හැකි ගම්මාල්, වරා වැනි ගක්තිමත් දැව හාවිතයත් හඳුනාගත හැකි ය. ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉතිහාසය පිළිබඳ ව මේ වන විට ප්‍රාමාණීක පර්යේෂණයන් සිදු ව ඇත්ත් කාර්මික පුරාවිද්‍යා පදනමක් යටතේ එම පර්යේෂණවල තොරතුරු ඇත්තරගත තොවීම හේතුවෙන් එක් දුම්රිය ස්ථානයක් පිළිබඳ ව හෝ කාර්මික පුරාවිද්‍යා පදනමක් යටතේ තොරතුරු ගොනු කරලීම මෙම පර්යේෂණයේ වැදගත්කමයි. එසේ ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ මේ වන විටත් මූලික ස්වරුපය වෙනස් තොවී හාවිත වන හා හාවිත තොවන කාර්මික පුරාවිද්‍යා උරුමයන් හඳුනා ගනීමින් එවායේ උපයෝගීතාව කුමක් ද යන්න සොයා බැලීම පර්යේෂණ ගැටලුව වන අතර එම උරුමයන් පිළිබඳ ව විමර්ශනාත්මක ව හා ගවේෂණාත්මක ව කරුණු ඉදිරිපත් කරලීම මහි අරමුණ වේ. මෙම පර්යේෂණය සඳහා යොදා ගන්නා ලද්දේ පුරාවිද්‍යාත්මක අධ්‍යයනවල දී හාවිත කරනු ලබන ගවේෂණාත්මක කුමවේදයයි. මේ සඳහා දත්ත රස්කර ගැනීමේ දී ප්‍රාථමික සහ ද්විතීයක මූලාශයන් හා ක්ෂේත්‍ර අධ්‍යයන දත්ත හාවිත කරන ලදී. රස්කර ගන්නා ලද මෙම දත්තයන් විස්තරාත්මක ජේද කුමය, ජායාරුප හා දළ සටහන් හාවිතයෙන් ඉදිරිපත් කරනු ලැබේ ය. මෙම පර්යේෂණය තුළින් එළඹිය හැකි නිගමණය නම් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආක්‍රිත ව පවතින කාර්මික පුරාවිද්‍යා උරුමයන්ගෙන් බහුතරයක් යාවත්කාලීන වෙමින් වර්තමානය වන විට ද අඛණ්ඩ ව හාවිතයේ පවතින බව ය.

**ප්‍රමුඛ පද:** කොළඹ කොටුව දුම්රිය ස්ථානය, කාර්මික පුරාවිද්‍යාව, කාර්මික පුරාවිද්‍යා උරුමයන්, ලිස්ටර් රථය, ජල ස්ථානීය

<sup>1</sup> කැලණීය විශ්වවිද්‍යාලය. [denukacharith25@gmail.com](mailto:denukacharith25@gmail.com)